

ශීර්ෂය 268 - කිලිනොච්චිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය -2024

1. මූල්‍ය ප්‍රකාශන

1.1 තත්ත්වගණනය කළ මතය

ශීර්ෂය 268 - කිලිනොච්චිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ 2024 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ත්වය පිළිබඳ ප්‍රකාශනය, එදිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය කාර්යසාධන ප්‍රකාශන හා මුදල් ප්‍රවාහ ප්‍රකාශනවලින් සමන්විත 2024 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ විධිවිධාන සමඟ සංයෝජිතව කියවිය යුතු ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(1) ව්‍යවස්ථාවේ ඇතුළත් විධිවිධාන ප්‍රකාර මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 11(1) වගන්තිය ප්‍රකාරව කිලිනොච්චිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ මූල්‍ය ප්‍රකාශන පිළිබඳව මාගේ අදහස් දැක්වීම් හා නිරීක්ෂණයන් ඇතුළත් සම්පිණ්ඩන වාර්තාව 2025 මැයි 26 දින ගණන්දීමේ නිලධාරී වෙත නිකුත් කරන ලදී. විගණන පනතේ 11(2) වගන්තිය ප්‍රකාරව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට අදාළ වාර්ෂික විස්තරාත්මක කළමනාකරණ විගණන වාර්තාව 2025 මැයි 26 දින ගණන්දීමේ නිලධාරී වෙත නිකුත් කරන ලදී. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(6) ව්‍යවස්ථාව සමඟ සංයෝජිතව කියවිය යුතු 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 10 වගන්තිය ප්‍රකාරව මෙම වාර්තාව පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කරනු ලැබේ.

මෙම වාර්තාවේ 1.6 ඡේදයේ දක්වා ඇති කරුණුවලින් වන බලපෑම හැර, කිලිනොච්චිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ 2024 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශනවලින්, මූල්‍ය තත්ත්වය, මූල්‍ය කාර්යසාධනය හා මුදල් ප්‍රවාහ, මූල්‍ය ප්‍රකාශන වලට අදාළ සටහන් 1හි සඳහන් මූල්‍ය ප්‍රකාශන සකස් කිරීමේ පදනමට අනුකූලව සියලුම ප්‍රමාණාත්මකතාවයන් සම්බන්ධයෙන් සාධාරණ තත්ත්වයක් පිළිබිඹු කරන බව මා දරන්නා වූ මතය වේ.

1.2 තත්ත්වගණනය කළ මතය සඳහා පදනම

මෙම වාර්තාවේ 1.6 ඡේදයේ දක්වා ඇති කරුණු මත පදනම්ව මාගේ මතය තත්ත්වගණනය කරනු ලැබේ. ශ්‍රී ලංකා විගණන ප්‍රමිතීන්ට (ශ්‍රී.ලං.වි.ප්‍ර) අනුකූලව මා විගණනය සිදු කරන ලදී. මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් මාගේ වගකීම, විගණකගේ වගකීම යන වගන්තියේ තවදුරටත් විස්තර කර ඇත. මාගේ මතය සඳහා පදනමක් සැපයීම උදෙසා මා විසින් ලබා ගෙන ඇති විගණන සාක්ෂි ප්‍රමාණවත් සහ උචිත බව මාගේ විශ්වාසයයි.

1.3 කරුණක් අවධාරණය කිරීම - මූල්‍ය ප්‍රකාශන සකස්කිරීමේ පදනම

මෙම මූල්‍ය ප්‍රකාශන සකස්කිරීමේ පදනම විස්තර කරන මූල්‍ය ප්‍රකාශනවලට අදාළ සටහන් 1 කෙරෙහි අවධානය යොමු කරවමි. මූල්‍ය ප්‍රකාශන රජයේ මුදල් රෙගුලාසි 150 හා 151 සහ 2025 පෙබරවාරි 21 දින සංශෝධිත 2024 දෙසැම්බර් 16 දිනැති රාජ්‍ය ගිණුම් මාර්ගෝපදේශ අංක 06/2024 අනුව කිලිනොච්චිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ , මහා භාණ්ඩාගාරයේ සහ පාර්ලිමේන්තුවේ අවශ්‍යතාවය සඳහා සකස්කර ඇත. එමනිසා, මෙම මූල්‍ය ප්‍රකාශන වෙනත් අරමුණු සඳහා සුදුසු නොවිය හැක. මගේ වාර්තාව කිලිනොච්චිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ මහා භාණ්ඩාගාරයේ සහ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ භාවිතය සඳහා පමණක් අරමුණු කර ඇත. මෙම කරුණ සම්බන්ධයෙන් මගේ මතය විකරණය කරනු නොලැබේ.

1.4 මූල්‍ය ප්‍රකාශය සම්බන්ධයෙන් ප්‍රධාන ගණන්දීමේ නිලධාරීගේ හා ගණන්දීමේ නිලධාරීගේ වගකීම

රජයේ මුදල් රෙගුලාසි 150 හා 151 සහ 2025 පෙබරවාරි 21 දින සංශෝධිත 2024 දෙසැම්බර් 16 දිනැති රාජ්‍ය ගිණුම් මාර්ගෝපදේශ අංක 06/2024 අනුකූලව සියලුම ප්‍රමාණාත්මකතාවයන් සම්බන්ධයෙන් සාධාරණ තත්ත්වයක් පිළිබිඹු කෙරෙන පරිදි මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම හා වංචා සහ වැරදි හේතුවෙන් ඇතිවිය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොරව මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවනු පිණිස අවශ්‍ය වන අභ්‍යන්තර පාලනය තීරණය කිරීම ගණන්දීමේ නිලධාරීගේ වගකීම වේ.

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 16(1) වගන්තිය ප්‍රකාරව දිස්ත්‍රික් ලේකම් කාර්යාලය විසින් වාර්ෂික හා කාලීන මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවන පරිදි ස්වකීය ආදායම්, වියදම්, වත්කම් හා බැරකම් පිළිබඳ නිසි පරිදි පොත්පත් හා වාර්තා පවත්වා ගෙන යා යුතුය.

ජාතික විගණන පනතේ 38(1)(ඇ) උප වගන්තිය ප්‍රකාරව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ මූල්‍ය පාලනය සඳහා සඵලදායී අභ්‍යන්තර පාලන පද්ධතියක් සකස් කර පවත්වාගෙන යනු ලබන බවට ගණන්දීමේ නිලධාරී සහතික විය යුතු අතර එම පද්ධතියේ සඵලදායීත්වය පිළිබඳව කලින් කල සමාලෝචනයක් සිදු කර ඒ අනුව පද්ධතිය ඵලදායී ලෙස කරගෙන යාමට අවශ්‍ය වෙනස්කම් සිදු කරනු ලැබිය යුතුය.

1.5 මූල්‍ය ප්‍රකාශන විගණනය පිළිබඳ විගණකගේ වගකීම

සමස්ථයක් ලෙස මූල්‍ය ප්‍රකාශන, වංචා හා වැරදි හේතුවෙන් ඇතිවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශයන්ගෙන් තොර බවට සාධාරණ තහවුරුවක් ලබාදීම සහ මාගේ මතය ඇතුළත් විගණකාධිපති වාර්තාව නිකුත් කිරීම මාගේ අරමුණ වේ. සාධාරණ සහතිකවීම උසස් මට්ටමේ සහතිකවීමක් වන නමුත්, ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනය සිදු කිරීමේදී එය සැම විටම ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශයන් අනාවරණය කර ගන්නා බවට වන තහවුරු කිරීමක් නොවනු ඇත. වංචා සහ වැරදි තනි හෝ සාමූහික ලෙස බලපෑම නිසා ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවිය හැකි අතර, එහි ප්‍රමාණාත්මක භාවය මෙම මූල්‍ය ප්‍රකාශන පදනම් කර ගනිමින් පරිශීලකයන් විසින් ගනු ලබන ආර්ථික තීරණ කෙරෙහි වන බලපෑම මත රඳා පවතී.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනයේ කොටසක් ලෙස මා විසින් විගණනයේදී වෘත්තීය විනිශ්චය සහ වෘත්තීය සැකමුසුබවින් යුතුව ක්‍රියා කරන ලදී. මා විසින් තවදුරටත්,

- ප්‍රකාශ කරන ලද විගණන මතයට පදනමක් සපයා ගැනීමේදී වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශයන් ඇතිවීමේ අවදානම් හඳුනාගැනීම හා තක්සේරු කිරීම සඳහා අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කර ක්‍රියාත්මක කරන ලදී. වරදවා දැක්වීම් හේතුවෙන් සිදුවන ජර්මාණාත්මක සාවද්‍ය ප්‍රකාශයන්ගෙන් සිදුවන බලපෑමට වඩා වංචාවකින් සිදුවන්නා වූ බලපෑම ප්‍රබල වන්නේ ඒවා දුස්ස්ථානායෙන්, ව්‍යාජ ලේඛන සැකසීමෙන්, චේතනාන්විත මහඟුරීමෙන්, වරදවා දැක්වීමෙන් හෝ අභ්‍යන්තර පාලනයන් මග හැරීමෙන් වැනි හේතු නිසා වන බැවිනි.
- අභ්‍යන්තර පාලනයේ සඵලදායීත්වය පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීමේ අදහසින් නොවුවද, අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කිරීම පිණිස අභ්‍යන්තර පාලනය පිළිබඳව අවබෝධයක් ලබා ගන්නා ලදී.
- හෙළිදරව් කිරීම් ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවල ව්‍යුහය සහ අන්තර්ගතය සඳහා පාදක වූ ගනුදෙනු හා සිද්ධීන් උචිත හා සාධාරණ අයුරින් මූල්‍ය ප්‍රකාශනවල ඇතුළත් බව ඇගයීම.
- මූල්‍ය ප්‍රකාශනවල ව්‍යුහය හා අන්තර්ගතය සඳහා පාදක වූ ගනුදෙනු හා සිද්ධීන් උචිත හා සාධාරණව ඇතුළත් වී ඇති බව සහ හෙළිදරව් කිරීම් ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවල සමස්ථ ඉදිරිපත් කිරීම අගයන ලදී.

මාගේ විගණනය තුළදී හඳුනාගත් වැදගත් විගණන සොයාගැනීම්, ප්‍රධාන අභ්‍යන්තර පාලන දුර්වලතා හා අනෙකුත් කරුණු පිළිබඳව ගණන්දීමේ නිලධාරී දැනුවත් කරන ලදී.

1.6 මූල්‍ය ප්‍රකාශන පිළිබඳ අදහස් දැක්වීම

1.6.1 ගිණුම්කරණ අඩුපාඩු

(අ) මූලධන වියදම්

විගණන නිරීක්ෂණය

ගණන්දීමේ නිලධාරීගේ
අදහස් දැක්වීම

නිර්දේශය

දිස්ත්‍රික් ලේකම් කාර්යාලය විසින් රු.4,062,656 ක් වටිනා මූලධන වත්කම් මිලදී ගැනීම ඊට අදාළ වැය විෂය යටතේ නොදක්වා මූලධන වත්කම් පුනරුත්ථාපනය සහ වැඩිදියුණු කිරීමේ වැය විෂය යටතේ පෙන්වා තිබුණි.

මෙයින් ජල අපවහන පද්ධතිය ඉදිකිරීම හැර ඉතිරිය වියදම් කර ඇත්තේ පවතින ගොඩනැගිලිවල අඩුපාඩු සපුරාලීම සඳහා අතිරේක වියදම් ලෙසය. අතිරේක වියදම උක්ත වැය විෂය යටතේ දරා ඇත. කෙසේ වෙතත්, ඔබ විසින් ඉදිරිපත් කරන ලද අයින්ම අනාගතයේදී ගැලපීම් කරනු ලැබේ.

අදාළ වියදම නියමිත වැය විෂය යටතේ සිදු කළ යුතු අතර, එම වියදම මූල්‍ය ප්‍රකාශනවල වත්කමක් ලෙස දැක්විය යුතුය.

(ආ) දේපළ, පිරිසත සහ උපකරණ

විගණන නිරීක්ෂණය

ගණන්දීමේ නිලධාරීගේ
අදහස් දැක්වීම

නිර්දේශය

(i) සමාලෝචිත වර්ෂය තුළ මූල්‍ය කාර්ය සාධන ප්‍රකාශනයේ (ACA-F) ප්‍රාග්ධන වත්කම් මිලදී ගැනීම රු.16,101,562 ක් ලෙස දක්වා තිබුණද, භාණ්ඩාගාර SA 82 මුද්‍රිතයේ එය රු.16,680,573 ක් ලෙස දක්වා ඇති බැවින් රු.579,011 ක නොසැසඳීමක් නිරීක්ෂණය විය.

මෙම වෙනස ඇති වී ඇත්තේ රු.579,011 ක මුදලක් අනෙකුත් ප්‍රාග්ධන වත්කම් හරහා ප්‍රාග්ධනීකරණය කර ඇති බැවිනි.

විධිමත් පරිදි සැසඳීමක් සිදු කර නිවැරදි ශේෂ මූල්‍ය ප්‍රකාශනවලට ගත යුතුය

(ii) දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල 04 කට අයත් යතුරුපැදි 34 ක් වත්කම් ලේඛනය අනුව දක්වා තිබුණද, Cigas මෘදුකාංග පැකේජයේ මුළු යතුරුපැදි 51 ක් ලෙස දක්වා තිබීම හේතුවෙන් යතුරුපැදි 17 ක වෙනසක් නිරීක්ෂණය විය.

දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල Cigas මෘදුකාංග පැකේජයට එම යතුරුපැදි ඇතුළත් කිරීමට පියවර ගනිමින් පවතී.

වත්කම් ලේඛන හා Cigas මෘදුකාංග පැකේජයේ ලේඛන සමඟ සසඳා නිවැරදි යතුරු පැදි සංඛ්‍යාවට අදාළ වටිනාකම මූල්‍ය ප්‍රකාශනවල ගැලපිය යුතුය.

(iii) සමාලෝචිත වර්ෂය තුළ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල 04 විසින් අත්පත් කරගත් වත්කම්වල එකතු වටිනාකම රු.1,973,539 ක් Cigas මෘදුකාංග පැකේජයට ඇතුළත් කර

දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට නිකුත් කරන ලද ලැබීම් නියෝගය හරහා ලබාගත් වත්කම් කඩිනමින් ඇතුළත් කිරීමට පියවර ගනිමින් පවතී.

ලැබීම් නියෝගය හරහා අත්පත් කරගත් වත්කම් Cigas මෘදුකාංග පැකේජයට ඇතුළත් කිරීමට කඩිනම් පියවර ගත යුතුය.

නොතිබූ බැවින් මූල්‍ය නොවන
වත්කම්වල වටිනාකම එම
ප්‍රමාණයෙන් අඩුවෙන් දක්වා
තිබුණි.

- (iv) විධිමත් පරිදි අයිතිය තහවුරු කර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට සහ කඩිනම් වැඩපිළිවෙලක් නොගැනීම නිසා දිස්ත්‍රික් ලේකම් ප්‍රාදේශීය ලේකම් කාර්යාල 04 අදාළ යොදා එම ස්ථාවර කාර්යාලයට සහ ප්‍රාදේශීය ලේකම් නැති ස්ථාවර වත්කම් 45 ක වත්කම්වල අයිතිය පවරා කාර්යාල 04 කට අදාළ නොවන වටිනාකම ගළපනු ලැබේ. ගැනීමට කටයුතු කළ යතුය. රු.839,430,521 ක් වටිනා ස්ථාවර වත්කම් 45 ක වටිනාකම සමාලෝචිත වර්ෂයේ ගිණුම්වල ඇතුළත් කර තිබුණි

2. වෙනත් නෛතික අවශ්‍යතා පිළිබඳ වාර්තාව

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 6(1)(ඇ) වගන්තිය ප්‍රකාරව පහත සඳහන් කරුණු මා ප්‍රකාශ කරමි.

(අ) මූල්‍ය ප්‍රකාශන ඉකුත් වර්ෂය සමඟ අනුරූප වන බවට,

(ආ) ඉකුත් වර්ෂයට අදාළ මූල්‍ය ප්‍රකාශන පිළිබඳව මා විසින් කර තිබුණු නිර්දේශ ක්‍රියාත්මකකර තිබුණි.

3. මූල්‍ය සමාලෝචනය

3.1 වෙනත් අමාත්‍යාංශ සහ දෙපාර්තමේන්තු විසින් ලබාදුන් ප්‍රතිපාදන උපයෝජනය

විගණන නිරීක්ෂණය	ගණන්දීමේ අදහස් දැක්වීම	නිලධාරීගේ	නිර්දේශය
අනෙකුත් අමාත්‍යාංශ සහ දෙපාර්තමේන්තු විසින් මූලධන විෂය සඳහා ලබාදෙන ජර්නිපාදන වලින් ඉතිරි කරන ලද මුළු මුදල රු.71,827,605 ක් වන අතර එය සියයට 10 සිට සියයට 100 දක්වා පරාසයක පවතී.	රජයේ වියදම් ආර්ථික භාවයෙන් සහ චක්‍රලේඛවලට අනුකූලව සිදු කරන ලද බව.	වෙනත් අමාත්‍යාංශ හා දෙපාර්තමේන්තු වලින් දිස්ත්‍රික්කයේ සංවර්ධනයට ලබා දුන් ප්‍රතිපාදන පූර්ණ උපයෝජනයට විධිමත් වැඩපිළිවෙලක් සැකසිය යුතුය.	

3.2 නීති, රීති හා රෙගුලාසිවලට අනුකූල නොවීම

නිරීක්ෂණය		ගණන්දීමේ නිලධාරීගේ අදහස් දැක්වීම	නිර්දේශය
නීති, රීති හා රෙගුලාසි වලට යොමුව	වටිනාකම රු.	අනුකූල නොවීම	
(අ) ඉඩම් කොමසාරිස් ජනරාල්ගේ 2024 දෙසැම්බර් 21 දිනැති අංක 2024/01 දරණ	-	සම්පූර්ණයෙන්ම වැඩ අවසන් වී කාර්යාලයට ලැබී තිබූ ප්‍රතිලාභීන් 755 දෙනෙකුට අයත්	මහජනතාවට සම්පූර්ණ හිමිකම් සහතික පත්‍ර නිකුත් කිරීමට පියවර ගෙන තිබේ.
			වත්කම්වලට අනුව කටයුතු කර හිමිකම් සහතික ප්‍රතිලාභීන් වෙත කඩිනමින් නිකුත්

වක්‍රලේඛය		හිමිකම් ඔප්පු අදාළ ප්‍රතිලාභීන් වෙත ලබා දී නොතිබුණි.	කිරීමට පියවර ගත යුතුය.
(ආ)	ඉඩම් කොමසාරිස් ජනරාල්ගේ 1996.08.01 දිනැති අංක 96/05 දරණ වක්‍රලේඛය	16,880,241 ප්‍රාදේශීය ලේකම් කාර්යාල 02 ක බදු පදනම මත ලබා දී ඇති ඉඩම් සඳහා වාර්ෂික බදු මුදල් අයකර නොතිබුණි.	වාර්ෂික බදු නොගෙවන අයට කඩිනමින් අය කර ගැනීමට පියවර ගත යුතුය. වාර්ෂික බදු මුදල් පනත යටතේ අධිකරණ ක්‍රියාමාර්ග ගනිමින් පවතී.
(ඇ)	ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම්ගේ අංක 04/2022 හා 2022 මාර්තු 16 දිනැති වක්‍රලේඛය	ප්‍රාදේශීය ලේකම් කාර්යාල 02 ක සේවය කරන නිලධාරීන් 20 දෙනෙකු ඇප මුදල් තැන්පත් කර නොතිබුණි	ඇප ලබා ගැනීමට වක්‍රලේඛයට අනුව ක්‍රියාමාර්ග ගත යුතුය.

3.3 අවිධිමත් ගනුදෙනු

විගණන නිරීක්ෂණය	ගණන්දීමේ නිලධාරීගේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) සමාලෝචිත වර්ෂය තුළ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය විසින් විදුලි බිල්පත් ගෙවීම් ප්‍රමාදවීම හේතුවෙන් ප්‍රමාද ගාස්තු වශයෙන් රු. 86,258 ක් ගෙවා තිබුණු බව නිරීක්ෂණය විය.	විදුලි බිල ලැබීමේ ප්‍රමාදය සහ අග්‍රිම ලැබීමේ ප්‍රමාදය නිසා පොලී ගෙවීම් සිදු වීම මත මෙම වියදම සිදුවී තිබූ බව.	ප්‍රමාණවත් පරීක්ෂාවක් සිදු කර වගකිව යුතු නිලධාරීන් සම්බන්ධ පියවර ගැනීමටත්, කාලීනව බිල්පත් පියවන බව තහවුරු වන අභ්‍යන්තර පාලන පද්ධතියක් ඇති කිරීමත් කළ යුතුය.

3.4 අත්තිකාරම් ගිණුම් ශේෂයන්

විගණන නිරීක්ෂණය	ගණන්දීමේ නිලධාරීගේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ රජයේ නිලධාරීන්ගේ අත්තිකාරම් ගිණුමෙන් සේවකයින්ට ලබා දී ඇති ණයවලින් රු. 526,036 ක් වසර 10 සිට 20 දක්වා වූ අතර අයකර නොතිබුණි.	දිස්ත්‍රික් ලේකම් කාර්යාලය විසින් නිකුත් කරන ලද හිඟ ණය අයකර ගැනීම සඳහා පසු විපරම් කරගෙන යනු ලැබේ.	ණය ශේෂ කාලීනව අය කිරීමට කඩිනමින් පියවර ගැනීමත් කළ යුතුය.

4. මෙහෙයුම් සමාලෝචනය
4.1 අපේක්ෂිත නිමැවුම් මට්ටම ලබා නොගැනීම

විගණන නිරීක්ෂණය	ගණන්දීමේ අදහස් දැක්වීම	නිලධාරීගේ	නිර්දේශය
(අ) නැවත පදිංචි කිරීමේ, නිවාස හා නාගරික සංවර්ධන අමාත්‍යාංශය විසින් ප්‍රාදේශීය ලේකම් කාර්යාල 03ක් හරහා ලබා දෙන නිවාස ව්‍යාපෘතිවල ප්‍රතිලාභීන් 114 දෙනෙකු විසින් නිවාස ව්‍යාපෘති කටයුතු සම්පූර්ණයෙන් නිම කර නොමැති වුවද, ඔවුන්ගේ බැංකු ගිණුම්වලට මුළු මුදල වෙනුවෙන් රු.21,873,494ක් තැන්පත් කර තිබුණි.	නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය විසින් භාර ගන්නා ලද නිවාස ව්‍යාපෘති සඳහා නිවාස ව්‍යාපෘතිවල ප්‍රගතිය මත පදනම්ව ගෙවීම් දැනට සිදුවෙමින් පවතී.		විධිමත් පරීක්ෂාවක් සිදු කර අවධිමත් පරිදි මුදල් ගෙවා ඇති නිලධාරීන් සම්බන්ධ පියවර ගැනීමටත්, කඩිනම් වැඩපිළිවෙලක් යොදා ව්‍යාපෘතිය නිම කිරීමටත් පියවර ගත යුතුය.
(ආ) ශ්‍රී ලංකාවේ වැන්දඹු කාන්තාවන්ගේ සහ කාන්තාවන් විසින් මෙහෙයවනු ලබන පවුල්වල ජීවනෝපායන් නංවාලීම සඳහා ළමා සංවර්ධන හා කාන්තා කටයුතු අමාත්‍යාංශය විසින් ප්‍රාදේශීය ලේකම් කාර්යාල 04 ක් හරහා ලබා දී ඇති පොලී රහිත ණයවලින් රු.620,000 ක මුළු මුදලක් අපේක්ෂිත කාර්යය සඳහා භාවිතා නොකර වසර 3 සිට 05 දක්වා කාලයක් බැංකුවේ තැන්පත් කර ඇති බැවින් අපේක්ෂිත ප්‍රතිලාභ ලබා ගැනීමට නොහැකි වී තිබුණි.	ණය මුදල ගෙවීම සම්බන්ධයෙන් ලේඛන සහ පැහැදිලි කිරීම් මෙතෙක් ලබා දී නොමැති අතර, ඒවා අනෙකුත් ප්‍රතිලාභීන්ට වක්‍රීය ක්‍රමයට ලබා දීමට පියවර ගනු ලැබේ.		විධිමත් අධීක්ෂණයක් හා මෙහෙයවීමක් සිදු කර ව්‍යාපෘති අරමුණු කරා යොමු කර නොමැති නිලධාරීන් සම්බන්ධ පියවර ගැනීමටත්, විධිමත් අධීක්ෂණයක් යොදා ව්‍යාපෘතිය අරමුණු කරා යොමු කිරීමට වැඩපිළිවෙලක් යෙදීමත් කළ යුතුය.
(ඇ) ජාතික ඒකාබද්ධතා හා ප්‍රතිසන්ධාන අමාත්‍යාංශයේ මූල්‍ය දායකත්වයෙන් 2019 දී කිලිනොච්චි දිස්ත්‍රික් ලේකම් කාර්යාලය විසින් රු.26,165,050 ක වියදමින් මීලදී ගෙන කිලිනොච්චි දිස්ත්‍රික් තල් සහ පොල් සංවර්ධන සමුපකාර සංගමයට ලබා දුන් හකුරු නිෂ්පාදනය, තල් දිය බෝතල් කිරීම, තල් අරක්කු නිෂ්පාදනය සහ පොල් ලෙලි ගැසීම සඳහා වන යන්ත්‍රෝපකරණ සහ උපකරණ වසර 06 කට වැඩි කාලයක් භාවිතයට නොගෙන ඇති අතර, එම ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොතිබුණි.	එම යන්ත්‍රය වෙනත් හැකියාවක් ඇති පාම් ඔයිල් සමුපකාර සමිතියකට භාර දීමට තීරණය කර යන්ත්‍රය ක්‍රියාත්මක කිරීමට පියවර ගනු ලැබේ.		- එම -
(ඈ) නැවත පදිංචි කිරීම, පුනරුත්ථාපන, උතුරු සංවර්ධන සහ හින්දු ආගමික	යෙදවුම් සඳහා ප්‍රමාණවත් මුදල් නොමැති නිසා ඔවුන් ඒ		- එම -.

කටයුතු අමාත්‍යාංශයේ අරමුදල් යටතේ සඳහා නව කුඩා යන්ත්‍රයක් ක්‍රියාත්මක කරන ලද පළතුරු සහ ලබාදෙන ලෙස ඉල්ලුම් කර එළවළු සැකසුම් කර්මාන්තශාලා සඳහා ඇත.

2018 වර්ෂයේ දී විනයාගපුරම් ගොවි සමුපකාර සමිතියට රු.17,600,000 ක් වටිනා යන්ත්‍රෝපකරණ ලබා දී ඇති අතර, මෙම උපකරණය වසර 07 කට වැඩි කාලයක් භාවිතයට නොගෙන තිබුණි.

- (ඉ) දිස්ත්‍රික් ලේකම් කාර්යාලය විසින් 2018 වර්ෂයේ දී රු.9,386,653 ක වියදමින් මිලදී ගෙන තිරුවියාරු උගත් තරුණ කෘෂිකාර්මික පාරිභෝගික සමුපකාර සමිතිය සඳහා ලබා දුන් පපඩම් නිෂ්පාදනය සඳහා වූ උපකරණ වසර 07 ක් යනතුරුත් භාවිතයට ගෙන නොතිබුණි.
- අදාළ සමුපකාර සමිතියේ පපඩම් නිෂ්පාදන ඇරඹීම සඳහා අරමුදල් නොමැතිකම හේතුවෙන්, සහකාර සමුපකාර කොමසාරිස් කාර්යාලය පෞද්ගලික ආයෝජකයින් ආකර්ෂණය කර ගැනීමට පියවර ගැනීමට උත්සාහ කරයි.
- එම -

4.2 කළමනාකරණ දුර්වලතා

විගණන නිරීක්ෂණය	ගණන්දීමේ අදහස් දැක්වීම	නිලධාරීගේ නිර්දේශය
(අ) සමාලෝචිත වර්ෂය අවසානයේ, ප්‍රාදේශීය ලේකම් කාර්යාල 04 ක සමෘද්ධි ප්‍රජා පාදක බැංකු 08 ක් විසින් ලබා දී ඇති ණය වලින් ප්‍රතිලාභීන් 1517 දෙනෙකුගෙන් තවදුරටත් අයවීමට ඇති හිඟ ණය වාරික මුදල් ප්‍රමාණය රු.19,838,624 ක් වී තිබුණි.	හිඟ වාරික මුදල් අයකර ගැනීමට පියවර ගනු ලැබේ.	ගිවිසුම් ප්‍රකාරව හිඟ ණය ශේෂ අයකර ගැනීමට පියවර ගත යුතුය.

5. මානව සම්පත් කළමනාකරණය

විගණන නිරීක්ෂණය	ගණන්දීමේ නිලධාරීගේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) 2024 දෙසැම්බර් 31 වන දිනට දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ හා ප්‍රාදේශීය ලේකම් කාර්යාල 04ක අනුමත කාර්ය මණ්ඩලය 532 ක් වුවද, තථ්‍ය කාර්ය මණ්ඩලය 622 ක් විය. අනුමත කාර්ය මණ්ඩලයේ පුරප්පාඩු 28ක් හා ප්‍රාථමික, ද්විතියික සහ තෘතියික මට්ටම්වල අතිරික්ත කාර්ය මණ්ඩල 118 ක් විය.	අතිරික්ත කාර්ය මණ්ඩලය අනුයුක්ත කිරීම සඳහා දත්වා කාර්ය මණ්ඩලය යාවත්කාලීන කිරීම සඳහා දත්වා ඇති අතර කාර්ය මණ්ඩල පුරප්පාඩු පිළිබඳ කාර්තුමය කාර්ය මණ්ඩල වාර්තාවේ ඇතුළත් කර එවනු ලැබේ.	කාර්ය මණ්ඩල සමාලෝචනයක් සිදු කර අවශ්‍යම පුරප්පාඩු පමණක් පිරවීමටත්, අතිරික්ත කාර්ය මණ්ඩල වෙනත් ආයතනවලට අනුයුක්ත කිරීමටත් පියවර ගත යුතුය.